

මාත්‍රා හා වර්ණ ජන්දස් වරැගිකරණය

යු.පී. නාමල් වමින්ද
ඩිවිට්ටුත්ත, උච්චමත්ත, ගාල්ල.

ABSTRACT

ජන්දස යනු යම්කිසි පදනම් ආකෘතියක මාත්‍රා හෝ අක්ෂර නියමයයි. එය වෙදික ජන්දස හා ලොකික ජන්දස වශයෙන් දෙවැදැරුම් වෙයි. පදන බන්ධනය හා සම්බන්ධ වන ලොකික ජන්දස තැබ්ත මාත්‍රා ජන්දස සහ වර්ණ ජන්දස වශයෙන් දෙකොටසකි.

මාත්‍රා ජන්දසට පදනම් වන්නේ මාත්‍රා ය. මාත්‍රාවක් යනු ඇසිපිය හෙළන මොහොතකි. එවන් එක් මාත්‍රාවක් ලුහු මාත්‍රාවක් ලෙස ද මාත්‍රා දෙකක් ගුරු මාත්‍රාවක් ලෙස ද සැලකෙයි. මේ අනුව සිංහල භාෂාවේ කෙටි ස්වර සහ කෙටි ස්වරාරූප ව්‍යුහ ආදිය ලුහු මාත්‍රා ය. දිග ස්වර සහ දිග ස්වරාරූප ව්‍යුහ ආදිය ගුරු මාත්‍රා ය. මේ ආකෘතියට කිසියම් පදන ආකෘතියක මාත්‍රා නියම කළ හැකි ය. එය මාත්‍රා ජන්දස නම් වෙයි.

වර්ණ ජන්දසට පදනම් වන්නේ අක්ෂර ය. භාෂාවේ අක්ෂර ද ලුහු සහ ගුරු වශයෙන් දෙකොටසකි. ඉහත මාත්‍රා ජන්දසේහි මාත්‍රා ගණනය කළ ලෙස ම වර්ණ ජන්දසේහි අක්ෂර ද ගණනය කළ හැකි ය. එය වර්ණ ජන්දසයි.

එ ඒ ජන්දසේවලට අයත් විරිත් ගණනය කරන්නේ ජන්දස් ප්‍රස්ථාරගත කිරීමෙනි. එහි දී සිදු වන්නේ ඒ ඒ ජන්දසේහි මාත්‍රා හෝ අක්ෂර ගණ ලෙස දැක්වීමයි. මාත්‍රා ජන්දසේහි ගණයකට මාත්‍රා හතරකි. වර්ණ ජන්දසේහි ගණයකට මාත්‍රා තුනකි. ඒ ඒ ගණය සර්ව ගුරු ගණයේ සිට සර්ව ලසු ගණය දක්වා ප්‍රස්ථාර කළ විට එකී ගණයෙන් තනාගත හැකි විරිත් සංඛ්‍යාව ලැබේ.

ඉහත විග්‍රහයට අනුව ගණ යනු විරිත් නිර්ණය පිළිස මාත්‍රා සහ වර්ණ ජන්දස් ප්‍රස්ථාරගත කිරීම සඳහා භාවිත කරන සංකල්පයකි. ඒ අනුව ඇතැම් පඩිවරු ජන්දස මාත්‍රා, අක්ෂර සහ ගණ ජන්දස වශයෙන් තෙවැදැරුම් කිරීම තර්කානුකුල තොවන බව පැහැදිලි වෙයි.

නූතන සාර්ථක ජන්දස් විරහිත නිර්මාණවල ද නියමිත ආනීත ජන්දස් නැත ද කිසියම් ජන්දසක් ඇත.